

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ පන්තියේ

තනතුරු දෙක (02) සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ පන්තියේ අතිරේක වන සංරක්ෂණ ජනරාල් තනතුරු දෙක සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

බඳවා ගැනීමේ පරිපාටිය අනුමත කරන ලද 2016.09.01 දිනට උසස්වීම් ලැබීමට සුදුසුකම් ලබන විශ්‍රාමික නිලධාරීන්ටද ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය.

01. සුදුසුකම් :

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටියේ 7.4.2 ඡේදයේ පහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය.

01:1 අධ්‍යාපන සුදුසුකම්

බඳවා ගැනීමේ පරිපාටියේ 7.4.2.1 හි සඳහන් පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති ආයතනයකින් හෝ වන විද්‍යාව හෝ පරිසර විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබා තිබීම.

01:2 පළපුරුද්ද හා වෙනත් සුදුසුකම්

01.2.1 බඳවා ගැනීමේ පරිපාටියේ 7.4.2.2 හි සඳහන් පරිදි උසස්වීම සඳහා සුදුසුකම් ලබන දිනට ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ පළමු ශ්‍රේණියේ වසර පහක (05) සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා පළමු ශ්‍රේණියට උසස් කිරීමෙන් පසුව වැටුප් වර්ධක පහ (05) ක් උපයාගෙන තිබීම.

01.2.2 උසස්වීම සඳහා සුදුසුකම් ලබන දිනට පූර්වාසන්න වසර 05 තුළ වාර්ෂික කාර්ය සාධනය සතුටුදායක හෝ ඉහළ මට්ටමක පැවතීම.

01.2.3 උසස්වීම සඳහා සුදුසුකම් දිනට පූර්වාසන්නතම වසර 05 තුළ සතුටුදායක සේවා කාලයක් තිබීම හා විනයානුකූල කටයුතු වලට ලක් නොවී සිටීම.

01.2.4 උසස්වීම් සඳහා සුදුසුකම් ලබන දිනට ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ වසර 18 කට නොඅඩු සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.

01.3 කායික සුදුසුකම්

- (i) විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුයි.
- (ii) සෑම අපේක්ෂකයකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරී ඉටුකිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.

02. වැටුප් පරිමාණය

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි SL 3-2016 වැටුප් කේතය යටතේ රු. 88000-12 X2700-120400/- ක වැටුප් පරිමාණයක් හිමිවේ.

03. බඳවාගැනීමේ ක්‍රමය

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටියේ 7.4.4.4 ඡේදයෙහි සඳහන් පරිදි ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් ලකුණු ලබා දෙනු ලැබේ.

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ ජ්‍යෙෂ්ඨ විධායක ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටියෙහි පිටපතක් සහ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පරිපාටිය ද මේ සමඟ අමුණා ඇත.

අයදුම්පත් කැඳවන අවසාන දිනය : 2017.08.10

04. අයදුම් කිරීමේ ක්‍රමය

මේ සමඟ ඇති ආදර්ශ අයදුම්පත්‍රය අනුව සකස් කරන ලද අයදුම්පත් ඉතා නිවැරදිව හා විධිමත්ව සකස් කර, අයදුම්පත් කැඳවීමේ අවසාන දිනට පෙර ලේකම්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය වෙත ලැබීමට සැලැස්විය යුතුය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි

ලේකම්

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

2017.07.